

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 18 වගන්තිය ප්‍රකාරව පනවා ඇති 1985 අංක 02 දරන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන නියමාවලියේ 20 වන වගන්තිය හා විශ්වවිද්‍යාල පනතේ 107 (5) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව හා 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාව්‍යතාවයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 105 (2)	අස්ථානගතවී තිබුණු පොත් 308 ක් හා සඟරා 535 ක් සම්බන්ධව මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාරව කටයුතු සිදු කර නොතිබුණි.	පුස්තකාල පොත් සමීක්ෂණ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.	මුදල් රෙගුලාසි විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ආ)	2015 නොවැම්බර් 17 දිනැති අංක 15/2015 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ ලිපිය	විභාග පවත්වනු ලබන දින සිට මාස 03 ක් ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කළ යුතු වුවත් 2024 වර්ෂයේ පවත්වන ලද උපාධි පාඨමාලා 7 ක විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04 ත් මාස 12 ත් අතර කාලයක් ගත වී තිබුණි.	ඉදිරියේදී විභාග ප්‍රතිඵල නිසි පරිදි මාස 03 ක කාලයක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තුවේ.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ)	2016 මාර්තු 01 දිනැති අංක 04/2016 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය	ස්වයං මූල්‍ය පාඨමාලා වලින් ජනනය වන අතිරික්තය බෙදාහැරිය යුතු වුවත් ප්‍රචර්ථන වර්ෂය තුළ ස්වයං මූල්‍ය පාඨමාලා 07 කින් ඉපයූ රු.2,533,708 අතිරික්තය බෙදා හැරීමට කටයුතු කර නොතිබුණි.	පාඨමාලා 3 ක් අවසන්වී ඇත්තේ 2024 ඔක්තෝම්බර් වන අතර එම පාඨමාලා සඳහා වන අවසන් ගිණුම් මූල්‍ය හා කළමනාකරණ මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම්ව පැවතියදී මූල්‍ය හා කළමනාකරණ මණ්ඩලය විසුරුවන ලද බැවින් එම	නොපමාව නිරවුල් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

කමිටු අනුමැතිය ලද පසු
ගෙවීම් සිදු කිරීමට
නියමිතව ඇත.

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.23,777,609 ක ආනතාවයක් වූ අතර ඊට ප්‍රතිරූප ඉකුත් වර්ෂයේ ආනතාවය රු.21,929,331 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,848,278 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පුද්ගලික පඩිනඩි වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3 මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	විධිමත් අනුමැතියකින් හා කුලී හා ගාස්තු අයකිරීමකින් තොරව 2019 මැයි 07 දින සිට රාජ්‍ය නොවන සංවිධාන 2 ක් සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය තුළ ගොඩනැගිලි පහසුකම් ලබාදී තිබුණි. මින් එක් ආයතනයක් වෙත ලබාදී ඇති වර්ග අඩි 120 ක ගොඩනැගිලි පහසුකම් වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2024 නොවැම්බර් 17 දින රු.17,000 ක කුලී තක්සේරුවක් ලබාදී තිබුණද අදාළ කුලී මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	Natinal Trust – Sri Lanka ආයතනයෙන් අයකර ගැනීමට නියමිත කුලී මුදල නැවත තක්සේරු කර තීරණයක් ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී. ICOMOS – Sri Lanka මෙම ආයතනයට ලබාදී ඇති කාර්යාල කාමරය සඳහා තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.	විධිමත් අනුමැතියකින් හා ගිවිසුමක් සහිතව කුලියට ලබාදීම් සිදුකර නියමිත පරිදි කුලී ගාස්තු අයකිරීමට කටයුතු කළ යුතුය.
(ආ)	පුරාවිද්‍යා හා ආශ්‍රිත විෂයන්ගේ පර්යේෂණ සිදු කිරීමේ හා උසස් අධ්‍යාපනය ලබාදීමේ ආසියාවේ විශිෂ්ටතම මධ්‍යස්ථානය වීමේ දැක්මෙන් කටයුතු කරනු ලබන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය තුළ 2024 වර්ෂයේදී කිසිදු විදේශීය ශිෂ්‍යයෙකු අධ්‍යාපන හෝ පර්යේෂණ කාර්යයන් සඳහා ලියාපදිංචි වී නොතිබුණි. එසේම දේශීය හා විදේශීය ශිෂ්‍ය ආකර්ශණය වැඩිකර ගැනීමට සුදුසු ප්‍රවර්ධන වැඩ පිළිවෙලක් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට ආයතනය කටයුතු කර නොතිබුණි.	2020 වර්ෂයෙන් පසු කිසිදු විදේශීය ශිෂ්‍යයෙකුගෙන් පාඨමාලා හැදෑරීමට හෝ පර්යේෂණ සඳහා ඉල්ලීම් ලැබී නොතිබුණි. ඒ සඳහා ආයතනයේ පර්යේෂණාගාර පහසුකම් මෙන්ම භෞතික හා මානව සම්පත්වල පවතින හිඟතාවයන් බලපාන ලදී. ඉදිරියේදී පර්යේෂණාගාර පහසුකම් සහ පුස්තකාල පහසුකම් ඇති වෙනත් ආයතන හඳුනාගෙන එම ආයතන වල සහයෝගයෙන් ඉහත පහසුකම් වැඩිදියුණු කර එමගින් විදේශීය ශිෂ්‍යයන් බඳවා ගැනීමට බලාපොරොත්තුවේ.	අවශ්‍ය පහසුකම් සපුරා ගැනීමටත් ප්‍රවර්ධන වැඩසටහන් මගින් ශිෂ්‍ය ආකර්ශණය වැඩිකර ගැනීමටත් කටයුතු කළ යුතුය.

තුළදීය. ඒ හේතුව මත එම පාඨමාලාව සඳහා 2024 වර්ෂයේ නවක සිසුන් බඳවාගෙන නොතිබුණි.

අනුමැතිය ප්‍රකාරව පාඨමාලා 4 ක් පවත්වන ලදී. අනිවාර්ය ක්ෂේත්‍ර වාරිකා හා ක්ෂේත්‍ර පැවරුම් අවසන් කිරීමට කාලයක් ගතවූ බැවින් Diploma in Archaeology and Cultural Tourism පාඨමාලාව 2024 වර්ෂය තුළ සම්පූර්ණ කර ඇත.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය
4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආයතනයේ 2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන අරමුණු අතර වූ Develop Competencies of Human resources and office automation Procedures අරමුණ යටතේ වූ ක්‍රියාකාරකම් 8 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම මත ඉන් ක්‍රියාකාරකම් 2 ක් වර්ෂය තුළ ආරම්භ කිරීමට නොහැකිවී තිබුණි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි හදාරන සිසුන් සඳහා ජාත්‍යන්තර පර්යේෂණ සඳහා අවස්ථා සලසා දීමේ ක්‍රියාකාරකම වර්ෂය පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද එහි කාර්යසාධනය සියයට 15 කට වඩා අඩු මට්ටමක පැවතුණි.	වර්ෂයට අදාළව මුදල් ප්‍රතිපාදන ලැබීම් ඉතා අඩු මට්ටමක පැවතීම නිසා කාර්යාධින දර්ශක ඉලක්ක සපුරා ගැනීමේ අඩුවක් පවතී. ඉදිරියේ දී ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ලැබුණු පසු මෙම ඉලක්ක ලඟකර ගැනීමට කටයුතු කරමි. තවද පුරාවිද්‍යා පශ්චාත් උපාධි හදාරන සිසුන්ට ජාත්‍යන්තර පර්යේෂණ සඳහා අවස්ථාව සලසාදිය හැකි අවස්ථා හඳුනාගෙන ඒ සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතය.	නිවැරදි ඉලක්ක හඳුනාගෙන ඒවා සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධාන අරමුණු 03 ක් යටතේ කාර්යසාධන ඉලක්ක 22ක් සපුරා ගැනීමට සැලසුම් කර තිබුණද 2024 වර්ෂය තුළ සපුරාගෙන තිබුණේ කාර්යසාධන දර්ශක ඉලක්ක 5 ක් පමණි. පෙර වර්ෂය හා සැසඳීමේදී කාර්යසාධන දර්ශක 13 ක ඉලක්ක සපුරා ගැනීම අඩු අගයක පැවතුණි.	වර්ෂයට අදාළව ආයතනයට ලැබුණු මුදල් ප්‍රතිපාදන (රාජ්‍ය/උපයෝගී) ඉතා අඩු මට්ටමක පැවතුණි.	ලඟකර ගත හැකි ඉලක්ක පුරෝකථනය කළ යුතුය.

4.2 විගණන කමිටු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය 4.2 (උ) ප්‍රකාරව අවම වශයෙන් වර්ෂයකට මාස 3 කට වරක් හෝ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්විය යුතු වුවත් ආයතනය විසින් 2024 වර්ෂය සඳහා පවත්වා තිබුණේ කමිටු රැස්වීම් 02 ක් පමණි.	අනධ්‍යයන වැඩ වර්ජන හා කළමනාකරණ මණ්ඩලය විසුරුවා හැරීම නිසා විගණන හා කළමනාකරණ රැස්වීම් පැවැත්වීමට නොහැකි වීම.	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.